

වාණිජ ධාරු

වාණිජ විෂයය ගැඹු සිනු අත්තල

(අධ්‍යාපන කාර්යාලය - බලන්ගොඩ)

Business Studies

නිපුණ්‍යතාවය 7.0

ව්‍යාපාරවල පැවැත්මට හා ව්‍යුහයට මුදල් හා මූල්‍ය ආයතන දැක්වන දායකත්වය අගයයි.

මුදල් හා මූල්‍ය ආයතන

අනුගාසකත්වය

: සුනිල් රාජපක්ෂ මහතා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පන් දායකත්වය : ආර් එම් ඒ පේ බණ්ඩාර

ර/ණි බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය බලංගොඩ

වාණිජ විෂයන් සඳහා ඉගෙනුම් ආධාරක ගොනු සැකසීමේ ව්‍යාපෘතිය

නිපණතා මට්ටම 7.1 : ගනුදෙනු පහසුකර ගැනීම සඳහා මුදල් භාවිතයේ
වැදගත්කම තහවුරු කරයි.

කාලවේෂේද සංඛ්‍යාව : 04

අභේක්ෂිත ඉගෙනුම එල :

- මුදල් යන්න අරථ දක්වයි.
- ඩුවමාරුව සඳහා මුදලේ අවශ්‍යතාව පෙන්වා දෙයි.
- මුදලේ කාර්යයන් භූත්‍යන්වා ඒවායේ වැදගත්කම නිදසුන් සහිත ව පැහැදිලි කරයි.
- හොඳ මුදිලක ලක්ෂණ පෙන්වා දෙයි.
- ඩුවමාරුවේ දී භාවිත වන විවිධ මුදල් වර්ග පැහැදිලි කරයි.

මුදල් යනු

හාණේඩි හා සේවා තුවමාරුවේ පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් වගයෙන් සලකයි.

තුවමාරුව සඳහා මුදල් අවශ්‍යතා

- අතිතයේ මුදල් තොමැකි ව සිදු වූ සාපු තුවමාරුව හාණේඩි තුවමාරුව නම් විය.
- හාණේඩි තුවමාරුවේ විවිධ දුෂ්කරතා පැවතිණි.
- එබැවින් හාණේඩි තුවමාරුව වෙනුවට සෑම දෙනා ම පිළිගන්නා පොදු මාධ්‍යයක අවශ්‍යතාව දැනුණි.
- එම තුවමාරු මාධ්‍ය මුදල් ලෙස හැඳින්විය.
- ඒ අනුව තුවමාරුව සඳහා මුදල් අවශ්‍ය බව පැහැදිලි වේ.

මුදල් කාර්යයන්

- විනිමය මාධ්‍යක් ලෙස කටයුතු කිරීම.
(A medium of exchange)
- වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම
(Standard of value)
- වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම
(Store of value)
- විලමේන්ත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම
(Store of value)

විනිමය මාධ්‍යක් ලෙස කටයුතු කිරීම.

හාණේඩි හා සේවා තුවමාරුවේ අතරමැදියෙකු වගයෙන් කටයුතු කිරීමයි. නැතහොත් හාණේඩි හා සේවා වල මිල ගෙවනුයේ මුදල් මතිනි. නිදසුන් : රු. 30,000 ක ජ්‍යෙෂ්ඨ දුරකථනයක් මිලදී ගැනීම.

වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම.

හාණේඩි හා සේවාවන්හි වටිනාකම හෙවත් අගය මැනීම සඳහා මුදල් හාවිත කිරීමයි. මෙය මිල (Price) නම් වේ. මේ මගින් ගිණුම් තැබීම පහසු වී ඇති තිසා මෙය ගිණුම් ඒකකයක් ලෙස හඳුන්වයි. නිදසුන් :- සපත්ත්ව ජෝඩ්වක් රු. 1999.90 ක් ලෙස මිල කිරීම.

වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම

මුදල් රස්කර තබා ගත හැකිය. කාසි හා නොවැටු යල් පැනීමකින් තොර ව ක්ෂය විමකින් තොරව රස් කර තබා ගනීමින් අනාගතයේදී හාණේඩි හා සේවා මිලට ගැනීමට හාවිතා කළ හැකිය.

නිදසුන් :- රු. 10,000 ක මුදලක් ඉතිරි කිරීම

විලම්භිත ගෙවුම් මාධ්‍යක් ලෙස කටයුතු කිරීම

අනාගත මුදල් ගෙවීමක් සඳහා වර්තමානයේ ගිවිස ගත හැකිය. එනම් ඉදිරි දිනයක දී මුදල් ගෙවීමේ කොන්දේසි යටතේ හාණේඩ හා සේවා මිල දී ගත හැකි වීමයි.

නිදසුන් :- 2016 ජනවාරි මස රු. 5000 කට මිලට ගත් හාණේඩ තොගයක් සඳහා 2016 මාර්තු මස මුදල් ගෙවීමට ගිවිස ගැනීම.

භෞද මුදලක ලක්ෂණ

01. පොදු පිළිගැනීමක් තිබේම
02. කල්පැවැත්මක් තිබේම
03. අනුකරණයේ දුෂ්කරතාව
04. පහසුවෙන් ගෙන යා හැකි වීම
05. පහසුවෙන් හඳුනාගත හැකි වීම හෙවත් සමඟාතිය බව
06. කුඩා කොටස්වලට බෙදිය හැකි වීම

මුදල වර්ග

ව්‍යවහාර මුදල (Currency Money)

මුදල් අධිකාරීයේ නියෝග මත නිකුත් කරන කාසි හා නොවැටු මෙලෙස හඳුන්වයි. ව්‍යවහාර මුදල් වලංගු මුදල් ලෙස ද හඳුන්වන අතර මේවායේ දුවශීලතාවය 100% කි. නිදසුන් : කාසි හා නොවැටු

බැංකු මුදල (Bank Money)

වාණිජ බැංකු පවත්වා ගෙන යන ඉල්ලුම් තැන්පතු හෙවත් ජ්‍යෙම ගිණුම් වල ගේඡ බැංකු මුදල වේ. මෙම මුදල් ගෙවීම් කටයුතු කරන්නේ වෙක්පත් හරහාය. ව්‍යවහාර මුදල් මෙන් දුවශීලතාවෙන් යුත්ත වේ. නිදසුන් : වාණිජ බැංකුවල ඇති ජ්‍යෙම ගිණුම් තැන්පතු

ආසන්න මුදල (Near Money)

ව්‍යවහාර මුදල් මෙන් 100% දුවශීලතාවයෙන් යුත්ත නොවූ එහෙත් වට්නාකමේ සනන්ධියක කාර්ය ඉටු කරනු ලබන පහසුවෙන් මුදල් බවට පත්කළ හැකි වත්කම් ය. නිදසුන් :- වාණිජ බැංකුවල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු, හාණේඩාගාර බිංජත්, වාණිජ පත්‍රිකා

විද්‍යුත් මුදල (E- Money)

තොරතුරු හා බිංජල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිඛ වී ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනු වල දී ද ගෙවීම් කිරීමට යොදා ගනු ලබන මුදල් ය.

උදා- හර කාචිපත්/ණය කාචිපත්/පෙර ගෙවුම් කාචිපත්

කාඩ්පත් මගින් ගෙවීම් කිරීම පහසු කිරීම සඳහා වන සේවාවන් (පහසුකම්)

- සේවා වෙළඳ යන්තු
- සේවයා හැන්පතු යන්තු
- වක්පත් තැන්පතු යන්තු
- වෙළඳසැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල
- වෙළි බැංකු පහසුකම්
- අන්තර්ජාල බැංකු කටයුතු
- වෙළිවිෂන් බැංකු පහසුකම්

**නිපුණතා මට්ටම 7.2 : ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනයට සහාය වන මූල්‍ය ආයතන පද්ධතිය
අධ්‍යායනය කරයි.**

කාලචේද සංඛ්‍යාව : 08

අපේක්ෂිත ඉගෙනුම් එළ :

- ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය වර්ග කරයි.
- දෙන ලද මූල්‍ය ආයතන සමුහයක් එක් එක් වර්ගය යටතේ වෙන් කර දක්වයි.
- එක් එක් වර්ගයට අයත් මූල්‍ය ආයතන නිදුසුන් සහිත ව පැහැදිලි කරයි.
- එක් එක් වර්ගයට අයත් මූල්‍ය ආයතන ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට දායක වන ආකාරය පෙන්වා දේයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර විර්ධනයට සහාය වන මූල්‍ය ආයතන

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පහත සඳහන් ආකාරයට විරෝධ කරයි.

- බැංකු අංශය
- ශ්‍රී ලංකා මහ බැංකුව
- බලපත්‍රලාභී වාණීජ බැංකු
- බලපත්‍රලාභී විශේෂීත බැංකු

තැන්පත් භාරගන්නා අනෙකුත් මූල්‍ය ආයතන

- බලපත්‍රලාභී මුදල් සමාගම
- සමුපකාර ග්‍රාමීය බැංකු
- සකසුරුවම් හා ඕස් ගනුදෙනු සමුපකාර සම්මි

විශේෂීත මූල්‍ය ආයතන

- විශේෂීත කළේදු මූල්‍යකරණ සමාගම
- ප්‍රාථමික අලේවිකරුවන්
- කොටස් තැයැවිකරුවන්
- ඒකක භාර / ඒකක භාර කළමනාකරණ සමාගම
- වෙළෙඳපොල අතරමැදියන්
- ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම

හිචිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන

- රක්ෂණ සමාගම
- සේවක අර්ථසාධක අරමුදල
- සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල
- අනුමත විශාල හා අර්ථසාධක අරමුදල්
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල්

මූල්‍ය ආයතන ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය

බලපත්‍රලාභී වාණීජ බැංකු (Licensed Commercial Banks)

ඡෘගම ගිණුම් ඇතුළු අනෙකුත් තැන්පත් ගිණුම් පවත්වා ගෙන යාම හා මුදල් මැවීමට හැකියාව ඇති මූල්‍ය ආයතන විශේෂයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් මණ්ඩලයේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණීජ බැංකු රාජීයක් අතර මේවායින් කිහිපයක් රාජ්‍ය අංශයටද බහුතරයක් පෙන්ගලික අංශයටද අයත් වේ.

බලපත්‍රලාභී විශේෂත බැංකු (Licensed Specialized Banks)

බැංකු පනත යටතේ විශේෂත බැංකුවක් ලෙස ව්‍යාපාර කටයුතු කර ගෙන යාමට මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගෙන ඇති ආයතන විශේෂයකි. මෙහි ඇති විශේෂත්වය නම් ජ්‍යෙගම ගිණුම් පවත්වා ගෙන යාමට අවසර නොමැති වීමයි. එහෙත් ඉතිරි කිරීමේ ගිණුම් හා කාලීන තැන්පත් ගිණුම් වගයෙන් මහජනතාවගෙන් මුදල් තැන්පත් හාර ගැනීමට අවසර නැත.

බලපත්‍රලාභී මුදල් සමාගම (Finance Companies)

කාලීන තැන්පතු හාර ගැනීම හා එම මුදල් මත ගිය දීම සහ ආයෝජනයට පහසුකම් සලසන, මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගෙන ඇති පොදු සමාගම් විශේෂයයකි.

සමුපකාර ග්‍රාමීය බැංකු (Co-operative Rural Banks)

සාමාජික හා සාමාජික නොවන්නන්ගෙන් කාලීන හා ස්ථාවර තැන්පතු ලබා ගැනීම සහ සිය සාමාජිකයින්ට ගිය සැපයීම ප්‍රධාන කාර්යය කොටගත් ආයතනයකි. මෙය විවිධ සේවා සමුපකාර සම්බන්ධ බැංකු ව්‍යාපාරික අංශයකි.

නිදසුන් : මහරගම විවිධ සේවා සමුපකාර සම්බන්ධ සමුපකාර ග්‍රාමීය බැංකුව

සකසුරුවම් හා ගුණදෙනු සමුපකාර සම්බන්ධ (සණස)

ඉතිරි කිරීම දිරීමත් කිරීමත්, සාමාජිකයින්ට ගිය සැපයීමත් අරමුණු කර ගෙන සාමාජිකයින්ගේ ඉතුරුම් ලෙස හා සාමාජික කොටස් ලෙස මුදල් ලබා ගෙන සාමාජිකයින්ට පමණක් ගිය සපයන, සමුපකාර පනත යටතේ සමුපකාර කොමිෂන් වෙත ලියාපදිංචි කළ යුතු ආයතන විශේෂයයකි.

නිදසුන් : නෙළුම්කුලුම සණස සම්බන්ධ

අත්තනගල්ල සණස සම්බන්ධ

විශේෂත කළේඛ මූල්‍යකරණ සමාගම (Special Leasing Companies)

කළේඛකරණය සඳහා ම මහ බැංකුවේ ලියාපදිංචි වූ සමාගම් විශේෂයකි. ව්‍යාපාරිකයින්ට අවශ්‍ය යන්ත්‍රුකරණ හා වෙනත් වත්කම් පාවිච්ච කිරීම පිණිස ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි බද්දට ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත කරගත් මූල්‍ය ආයතන විශේෂයකි. අදාළ වත්කම් බද්දට දීමෙන් ලැබෙන කුලී ආදායම මෙම ආයතන වල ප්‍රධාන ආදායම වේ.

ප්‍රාථමික අලෙවිකරුවන් (Primary Dealers)

රජයේ සුරක්ෂිත ප්‍රථම වතාවට අලෙවි කොට මුදල් ලබා ගන්නා වෙළඳපොල ප්‍රාථමික වෙළඳපොලයි. මෙම ප්‍රාථමික වෙළඳපොලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශීන් අවසර ලබා දී ඇති අතර ආයතන ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස හැඳින්වේ.

කොටස් තැරවීකාර සමාගම (Share Brokers)

සංස්ථාපිත සමාගම වල කොටස් හෝ ගුරුකර විකිණීමට හා මිලට ගැනීම සම්බන්ධ කටයුතු කිරීමට අතරමැදියන් ලෙස කටයුතු කරන ආයතන තැරවීකාර සමාගම ලෙස හඳුන්වේ. කොටස් තැරවීකරුවන් ලෙස ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සූරුකුම්පත් හා විනිමය කොමිෂන් සහාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.

ඒකක භාර/ ඒකක කළමනාකරණ සමාගම

(Unit Trust/ Unit Trust Management Companies)

ඒකක භාරයක් යනු ආයෝජිකයින්ට ඒකක (Units) විකිණීමෙන් රස් කර ගන්නා මුදල්වලින් සමන්විත ආයෝජන අරමුදලකි. මෙහි රස් කර ගත් මුදල් වෘත්තිය අරමුදල් කළමනාකරුවන් විසින් ආයෝජන කළමනාකරණය යොදවනු ලැබේ. එහි ප්‍රතිලාභ ඒකක භාරයේ ඒකක භාරයේ ඒකක මිල දී ගත් ආයෝජකයින් අතරේ බෙදා හරිනු ලැබේ.

ඒකක භාරයක් පාර්ශව තුනකින් සමන්විත වේ.

1. ඒකක භාරකරු
2. අරමුදල් කළමනාකරණ සමාගම
3. ඒකක හිමියන් හෙවත් ආයෝජකයින්

වෙළඳපාල අතරමැදියන් (Market Intermediaries)

ප්‍රාරක්ෂකයින්, ආයෝජන කළමනාකරුවන් සහ ආන්තික සැපයමිකරුවන් මෙයට ඇතුළත් වන අතර මූල්‍ය උපකරණ වෙළඳාම් කිරීමේ අතරමැදියන් ලෙස මොවුන් කටයුතු කරයි. මූල්‍ය උපකරණ විකුණා දීමේ සේවය සඳහා සේවා ගාස්තු මිලදී ගන්නන්ගෙන් විකුණ්න්න්ගෙන් අයකර ගනී.

ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම (Venture Capital Companies)

නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරන ආයතන විශේෂයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීම, පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීම, ව්‍යාපාර පවරා ගැනීම හා මිල දී ගැනීම වැනි කටයුතු වලදී අරමුදල් සපයයි. මිට අමතරව කොටස් ප්‍රාරක්ෂණය හා ගුරු සම්මේලනය කිරීම ආදායෙහි ද යෙදේ.

රක්ෂණ සමාගම (Insurance Companies)

රක්ෂණ සමාගමවල විවිධ රක්ෂණ මිප්පු නිකුත් කිරීම මගින් ගොඩැගෙන අරමුදල් මූල්‍ය වෙළඳපාල ගුරු දීම හා ආයෝජනය කිරීම මගින් මූල්‍ය අතරමැදිකරණයක නිරත වන ආයතන වේ.

අර්ථ සාධක හා විශ්‍රාම අරමුදල්

රාජ්‍ය කළමනාකරීත්වයෙන් හා පෙරාද්ගලික කළමනාකාරීත්වයෙන් යුතු විශ්‍රාමික අරමුදල් හා අර්ථසාධක අරමුදල් පවතී.

නිපුණතා මට්ටම 7.3 : ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය විමසා බලයි.

කාලවිජේද සංඛ්‍යාව : 02

අපේක්ෂිත ඉගෙනුම් එල :

- ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හැඳින්වීමක් කරයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු පැහැදිලි කරයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් ලැයිස්තුගත කරයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හැඳින්වීම

- 1949 අංක 58 දරණ මූදල් නීති පනත යටතේ 1950 අගෝස්තු මස 28 වෙනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙනු ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති වේ. එහි ආරම්භක අධිපතිවරයා වුයේ ජෝන් එකස්ටර මහාතා ය.
- පස් දෙනෙකුගෙන් සමන්විත මූදල් මණ්ඩලයක් මගින් මහ බැංකුවේ සංවිධාන කටයුතු සිදු කෙරන අතර, එම මූදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, මූදල් විෂය භාර අමාත්‍යාංශ ලේකම් හා පත්කළ සාමාජිකයින් තිබෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු

ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වාගෙන යාම

දේශීය මූදලේ අයය ස්ථාවරව පවත්වා ගැනීම හෙවත් සුරක්ෂිත කිරීම මිල ස්ථායිතාව වේ. මේ තුළින් උද්ධමන හා අවධමන තත්ත්වයන්ගෙන් තොරව ආර්ථිකය පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. උද්ධමනය අඩු මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වේ. තිරසර ආර්ථික වර්ධනයක් හා ඉහළ සේවා නියුක්තියක් ඇති කිරීමට මෙය ඉවහල් වේ.

මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වාගෙන යාම

ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ලෙස හැඳින්වේ. එනම් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව අනු කිරීම, ස්ථායිතාවට එල්ල විය හැකි තරේතන හඳුනා ගැනීම සහ ඒවා අවම කිරීම තුළින් මූල්‍ය ක්‍රමය ගක්තිමත් කිරීමේ හැකියාව ඇත. මේ මගින් තැන්පත්කරුවන්ට හා ආයෝජකයින්ට යන දෙපාරුග්‍රයටම හිතකර වාතාවරණයක් උදා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්

මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්

- මුදල් ප්‍රතිපත්ති මෙහෙයවීම
- විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම
- ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය
- ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම
- බැංකු හා බැංකු තොටන ආයතනවල අධික්ෂක ලෙස කටයුතු කිරීම
- රජයේ ආර්ථික උපදේශක, බැංකුකරු සහ මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම.
- මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වා ගෙන යන වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළඳුන්ට නිෂ්කාගන සහ පියවීමේ පහසුකම් සැපයීම.

මහ බැංකුවේ නියෝජ්‍යායතන කාර්යයන්

- රාජ්‍ය ණය කළමනාකරණය
- නිදේශ විනිමය පාලනය
- කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් සඳහා ග්‍රාමීය ඕය යෝජනා කුම පිළිබඳ මූලික ආයතනය ලෙස කටයුතු කිරීම.
- සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය

- ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය - ස්ලිප්ස් (Sri Lanka Inter - Bank Payment system - SLIPS)
- ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සන්නිවේදන ජාලය - ස්විෆ්ට සන්නිවේදන ජාලය (SWIFT - Sri Lanka Worldwide Inter Bank Financial Telecommunication)
- තත්කාලීන දළ පියවීමේ පද්ධතිය (RTGS - Real Time Gross Settlement System)
- ලේඛන රහිත සුරක්ෂා තැන්පතු පද්ධතිය (SSDS - Scriptless Securities depository System)

නිපුණතා මට්ටම 7.4 : වාණිජ බැංකු පවත්වා ගෙන යන විවිධ තැන්පතු හා සපයන මූදල ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට හා වර්ධනයට කරන බලපෑම පෙන්වා දෙයි.

කාලවිජේද සංඛ්‍යාව : 06

අභේක්ෂිත ඉගෙනුම් එල :

- වාණිජ බැංකු පවත්වා ගෙන යනු ලබන විවිධ තැන්පතු වර්ග හඳුන්වයි.
- වාණිජ බැංකු පවත්වා ගෙන යන විවිධ තැන්පතු අතර සමාන අසමානකම් සන්සන්දනය කරයි.
- වාණිජ බැංකු පවත්වා ගෙන යන විවිධ තැන්පතු වර්ග ව්‍යාපාරිකයෙකුට වැදගත් වන ආකාරය පෙන්වා දෙයි.
- වාණිජ බැංකු සපයන මූදල වර්ගීකරණය කරයි.

වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු හා සපයන මූදල ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට හා වර්ධනයට කරන බලපෑම.

වාණිජ බැංකු පවත්වා ගෙන යනු ලබන විවිධ තැන්පතු වර්ග

- **ඡෘගම ගිණුම් (ඉල්ලුම් තැන්පතු) (Current Accounts)**

වෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ පහසුකම් ඇති ශේෂය මත පොලී හිමි නොවන ගිණුම් වර්ගයකි. බැංකු අයිරා පහසුකම් සැලසෙන අතර වෙළර්පත් හා විවිධ ගැනීම් කළ හැකිය.

- **ඉතිරි කිරීමේ තැන්පතු (Savings Accounts)**

ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් හඳුන්වා දී ඇති මෙම ගිණුම් වර්ගයට ශේෂය මත පොලීයක් හිමි වේ. තැන්පත්කරුගේ අභිමතය පරිදි මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම කළ හැකිය. වෙළර්පත් මගින් ද ගනුදෙනු කළ හැකිය.

- **ස්ථාවර තැන්පතු (Fixed De Posits)**

නිශ්චිත කාලපරිච්ඡේදයක් සහිත නිශ්චිත පොලීයක් යටතේ තැන්පත් කිරීමකි. ඉතිරි කිරීමේ තැන්පත්වලට සාපේක්ෂව ඉහළ පොලීයක් හිමිවේ.

**වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ කැන්පතු වර්ග
ව්‍යාපාරිකයෙකුට වැදගත් වන ආකාරය.**

- වෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම
- ප්‍රේෂණ පහසුකම් ලබා ගත හැකි වීම
- නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම
- අයිරා පහසුකම් ලබාගත හැකිවීම
- බැංකුව සමග කළ ගනුදෙනුවල වාර්තාවක් ලබාගත හැකිවීම
(බැංකු ගිණුම් ප්‍රකාශය)

වාණිජ බැංකු සපයන ණය

- අයිරා පහසුකම්
- ඕය
 - ව්‍යාපාරික ණය
 - පාරිභෝගික ණය

නිපුණතා මට්ටම 7.5 : වාණිජ බැංකු සපයන සේවා ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම පෙන්වා දෙයි.

කාලවිජේද සංඛ්‍යාව : 06

අපේක්ෂිත ඉගෙනුම් එල :

- වාණිජ බැංකු සපයන සේවා ලැයිස්තුගත කරයි.
- වාණිජ බැංකු සපයන එක් එක් සේවාව වෙන වෙන ම පැහැදිලි කරයි.
- එම සේවා ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කරයි.
- තෝරාගත් ව්‍යාපාර ආයතනයක් වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති සේවා විමසා ලැයිස්තුගත කරයි.

වාණිජ බැංකු සපයන සේවා

නියෝජිත සේවා

වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි.

නිදුසුත් :

- සුරක්‍යම්පත් මිලයට ගැනීම හා විකිණීම
- ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම
- විදුලි බිල්පත් හා ජල බිල්පත් ගෙවීම

- **විදුත් බැංකු සේවා (E - Banking)**

අන්තර්ජාලය හරහා බැංකු කටයුතු සිදුකර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට සපයා ඇති පහසුකම විදුත් බැංකු සේවා ලෙස හඳුන්වයි. එවැනි පහසුකම් කිහිපයක් පහත දැක්වේ.

- **හෝම් බැන්කින් : (Home Banking)**

තම පොදුගලික පරිගණකය මගින් අන්තර්ජාලය හරහා බැංකුවේ වෙබ් අඩවියට පිවිස රහස් අංකය හාවිත කොට ස්වයංක්‍රීය ව බැංකු පහසුකම් ලබා ගැනීම මෙහි අදහසයි

- **දුරකථන බැංකු සේවා : (Tele Banking)**

ගනුදෙනුකරු බැංකුව වෙත තොගොස් තම දරකථනය හාවිත කිරීමෙන් වාණිජ බැංකු කටයුතු සිදුකර ගැනීමයි.

- **උකස් සේවා : (Tele Banking)**

ස්වර්ණාභරණ ඇපයට ගෙන හඳිසි මූදල් අවශ්‍යතා සඳහා ඕය ලබාදීම වාණිජ බැංකු විසින් සිදු කරන වැදගත් සේවාවකි.

- සුරක්ෂිතාගාර පහසුකම්

පුද්ගලයින්ගේ රන්, රිදී,මුත මැණික් ,ආහරණ,ම්ප්පූ වැනි වටිනා හාණ්ඩ හා වැදගත් ලියවිලි ආරක්ෂා කර දීම වාණිජ බැංකු විසින් සිදු කරයි. මේ සඳහා වාණිජ බැංකුවල විශේෂිත සේප්පූ වෙන් කර ඇත.

- විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම

විනිමය පාලන නියමයන් යටතේ ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් මිල ට ගැනීමත් ඔවුන්ට අවශ්‍ය විදේශ මුදල් විකිණීමත් වාණිජ බැංකු විසින් සිදු කරයි.

- මෙයපත් සේවාව

කිසියම් නිශ්චිත වටිනාකමක් දක්වා අනුමත ආයතනවලින් හාණ්ඩ හා සේවා ලබා ගැනීමට හිතිවන පරිදි වාණිජ බැංකු හෝ බලයලත් ආයත විසින් නිකුත් කරන කාචිපත් විශේෂයකි. මෙයපත් මගින් යම් සීමාවක් දක්වා ස්වයංක්‍රීය වේලරු යන්තු හාවිතයෙන් මුදල ලබා ගැනීමේ හැකියාව ද ඇත.

- මුදල් ප්‍රෝෂණ කටයුතු

ගිණුම් හිමියා වෙනුවෙන් ඔහුට ලැබේමට ඇති මුදල් ඔහුගේ ගිණුමට රස් කිරීම මින් අදහස් වේ. විදේශයක සිටින පුද්ගලයින්ගෙන් ලැබෙන මුදල් රස් කිරීම ද මේ යටතේ සිදු කෙරේ.

- සංවාරක වෙක්පත් නිකුත් කිරීම

දේශීය හා විදේශීය සංවාරකයින්ගේ ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂාකාරීව සිදු කිරීම සඳහා හාවිත කෙරෙන වෙක්පත් විශේෂයකි. සංවාරක වෙක්පත් පොදුවේ පිළිගන්නා මුදල් වර්ගවලින්,විවිධවටිනාකම් යටතේ නිකුත් කරයි. තමන් සතු මුදල් බැංකුවට ලබා දී එම වටිනාකමට බැංකුවෙන් සංවාරක වෙක්පත් ලබා ගන්නා අතර, සංවාරයේ යෙදෙන අතරතුර දී එම පුදේශයේ වාණිජ බැංකුවකට එම සංරච්ච වෙක්පත් ලබා දී නැවත මුදල් ලබා ගැනීමට හැකියාව ඇත. නිකුත් කිරීමේදී බැංකුව විසින් සේවා ගාස්තුවක් අය කරනු ලබයි.

- ස්වයංක්‍රීය බැංකු සේවා

බැංකු ගිණුම් හිමියන්ට තම බැංකුවෙන් ලබා දී ඇති පහසුකම් බොහෝමයක් බැංකුවට නොගොස් දවසේ ඕනෑම වේලාවක ලබා ගැනීමට හැකි වන සේ හඳුන්වා දී ඇති විද්‍යුත් අරමුදල් පුවමාරු ක්‍රමයකි. මේ මගින් ගනුදෙනු කරුවන්ට බැංකුවලින් පහත සේවා ලබා ගතහැකිය.

- මෙයවර ලිපි නිකුත් කිරීම

ආනයනකරුගේ ඉල්ලීම මත ආනයනකරුගේ බැංකුව විසින් ආනයනකරු වෙනුවෙන් මුදල් ගෙවන බවට එකඟ වෙමින් අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල මෙයවර ලිපියයි.

නිපුණතා මට්ටම 7.6 : වෙක්පත් හාවිතයෙන් ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දෙයි.

කාලවිජේද සංඛ්‍යාව : 08

අපේක්ෂිත ඉගෙනුම් එල :

- වෙක්පත යන්න නිරවචනය කරයි.
- වෙක්පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව හඳුන්වයි.
- වෙක්පත් අධ්‍යයනයෙන් වෙක්පතක මූලික ලක්ෂණ පැහැදිලි කරයි.
- වෙක්පත් වර්ග කරයි.
- ධාරක වෙක්පත් හා විධාන වෙක්පත් අතර වෙනස පැහැදිලි කරයි.
- වෙක්පත් ලිවිමේ දී සැලකිලිමත් විය යුතු කරුණු ඉදිරිපත් කරයි.
- වෙක්පත් රේඛනය හඳුන්වා එහි අවශ්‍යතාව පැහැදිලි කරයි.
- දෙන ලද රේඛිත වෙක්පත් අධ්‍යයනයෙන් ඒවායේ ඇති රේඛන වර්ග කරයි
- සාමාන්‍ය රේඛනය හා විශේෂ රේඛනය කළ හැකි ආකාර පැහැදිලි කරයි
- වෙක්පත් පිටසන් කිරීම හඳුන්වයි.
- වෙක්පත් අගරු වීම හඳුන්වා, අගරු වන අවස්ථා පැහැදිලි කරයි.
- දෙන ලද තොරතුරු මත කිසියම් ගෙවීමක් සඳහා වෙක්පතක ආකෘතියක් ගොඩනගයි.

වෙක්පත යනු

- ජ්‍යෙෂ්ඨ හිමියෙකු (අණකරු) විසින් එහි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට (ආදායකයාට) හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවකට (අණලදුව) කරනු ලබන රේඛිත නියෝගය වෙක්පතක් ලෙස හැදින්වේ.

වෙක්පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව

අණකරු (Drawer) - ගිණුම් හිමියා

අණලදු (Drawee) - ගිණුම් පටන්වා රෙන යන වාණිජ බැංකුව

ආදායකයා (Payee) - වෙක්පතෙහි නම සඳහන් පුද්ගලයා, වෙක්පතෙහි සඳහන් මුදල ලැබීමට හිමිකම ලබන්නා

වෙක්පතක මූලික ලක්ෂණ



1. දිනය
2. බැංකුවේ නම හා ගාබාලේ නම
3. ආදායකයාගේ නම
4. හෝ රැගෙන එන්නාට යන යෙදුම්
5. වෙක්පතේ වචනාකම අකුරෙන් හා ඉල්කමෙන්
6. ගෙවනු යන පදය
7. අණකරුගේ අත්සන
8. වූම්පත අක්ෂර හැඳුනුම් කිරී (මෙහි පිළිවෙළින් වෙක්පත් අංකය, බැංකුවේ අංකය, ගාබාලේ අංකය හා ගිණුම් අංකය සඳහන් වේ)
9. වෙක්පතේ පිළිපත

වෙක්පත් වර්ග

ධාරක වෙක්පත් (හාරක වෙක්පත්) (Bearer cheques)

වෙක්පතෙහි මූලිකව ඇති “හෝ රැගෙන එන්නාට” යන පදය කපා තොහැර ඇති වෙක්පතකි. පිටසන් කිරීමකින් තොරව පුදු හාර දීමෙන් දාරක වෙක්පත පැවරිය හැකි අතර බොහෝ දුරට මුදල තොටුවකින් ගනුදෙනු කිරීම හා සමාන වේ.

විධාන වෙක්පත් (Order cheques)

හෝ රැගෙන එන්නාට යන පදය කපා හැර හෝ ඒ වෙනුවට “විධානයට ” යන්න ලියා ඇති වෙක්පත් වේ. මෙවැනි වෙක්පතක් පැවරීමේ දී පිටසන් කිරීම අවශ්‍ය වේ. දාරක වෙක්පතකට වඩා විධාන වෙක්පත් වල ආරක්ෂාව වැඩිය.

වෙක්පත් ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරණු

- ලිවීමේ දී නොමැකෙන තීන්ත වර්ගයක් හාවිත කළ යුතුය.
- පිළිපතේ අදාළ විස්තර සටහන් කළ යුතුය.
- ලිවීමේ දී සිදු වන වැරදි කනි ඉරකින් කපා අණකරුගේ සම්පූර්ණ අත්සන යෙදිය යුතුය.
- එකම හාඡා මාධ්‍යයක් හාවිත කළ යුතුය.
- අණකරුගේ අත්සන තියමාකාරයෙන් යෙදිය යුතුය.
- වෙක්පතකට යොදන දිනය හා එහි ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
- හිස් වෙක්පතකට අත්සන් නො යෙදිය යුතුය.

වෙක්පත් රේඛනය

වෙක්පත් රේඛනය (Crossing the cheques)


වෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇදිම හෝ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම වෙක්පත් රේඛනය කිරීම ලෙස හඳුන්වයි. වෙක්පතකට සම්බන්ධ ඕනෑම පාරුණ්‍යකට රේඛනයක් සිදු කළ හැකි අතර, යොදන ලද රේඛනයක් අවලංගු කළ හැක්කේ වේක්පතේ අණකරුට පමණි.

වෙක්පත් රේඛනය වර්ග

- රේඛන වර්ග දෙකකි.
 - සාමාන්‍ය රේඛනය
 - විශේෂ රේඛනය


සාමාන්‍ය රේඛනය (General crossing)

වගන්ති සහිත ව හෝ රහිත ව වෙක්පතේ මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇදිම සාමාන්‍ය රේඛනය ලෙස හැඳින්වේ.



විශේෂ රේඛනය (Special crossing)

සරල සමාන්තර රේඛා දෙකක් සහිතව හෝ රහිතව වෙක්පතක මුහුණත හරහා වාණීජ බැංකුවක නමක් සඳහන් කිරීම විශේෂ රේඛනය වේ. මෙවැනි වෙක්පත්, රේඛනයේ නම සඳහන් බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතුය.



වෙක්පත පිටසන් කිරීම (Endorsement)

වෙක්පතේ මුහුණත සඳහන් වන ආකාරයටම ආදායකයා සිය නම වෙක්පතෙහි පිටුපස ලිවීම වෙක්පත පිටසන් කිරීම ලෙස හැදින්වේ. (වෙක්පත දරන ඕනෑම දරන අයෙකු වෙක්පත පැවරීමේ දී ඔහුගේ නම ලිවිය යුතුය. වෙක්පත නිකුත්තුකළව පැවරු බව සනාථ කිරීම පිටසන මගින් සිදුවේ.)

වෙක්පත් අගරු වීම (Dishonour of cheques)

ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ වෙක්පතකට මුදල් ගෙවීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කිරීම වෙක්පතක් අගරු වීම ලෙස හැදින්වේ.

නිපුණතා මට්ටම 7.7 : විද්‍යුත් මුදල් භාවිතයෙන් ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දෙයි.

කාලවිජේද සංඛ්‍යාව : 06

ඉගෙනුම් එල :

- විද්‍යුත් මුදල් යන්ත පැහැදිලි කරයි.
- භාවිතයේ පවත්නා විද්‍යුත් මුදල් වර්ග පැහැදිලි කරයි.
- විද්‍යුත් මුදල් කාචිපතක ලක්ෂණ හා එම කාචිපතකට සම්බන්ධ පාර්ශ්ව හඳුන්වයි
- විද්‍යුත් මුදල් භාවිතයේ වාසි හා අවාසි ලැයිස්තුගත කරයි.
- භාවිත වන එක් එක් විද්‍යුත් මුදල් වර්ගවල සුවිශේෂිත වගාගත කරයි.

විද්‍යුත් මුදල්

විද්‍යුත් මුදල් (E - Money)

විද්‍යුත් ක්‍රමයට තැතෙහාත් පරිගණක ජ්‍යාලයක් හරහා ඩුවමාරු වන මුදල් විද්‍යුත් මුදල් ලෙස සැලකේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් පාර්ශ්වයකින් තවත් පාර්ශ්වයකට අරමුදල් මාරුවීමකින් සිදු වේ. (Electronic Fund Transfer)

භාවිතයේ පවත්නා විද්‍යුත් මුදල් වර්ග විද්‍යුත් මුදල් වර්ග

- | | |
|----------------------|-------------------|
| • ගෝපන් | - Credit Card |
| • හරපන් | - Debit Card |
| • පෙර ගෙවුම් කාචිපත් | - Pre - paid Card |
| • ස්මාර්ට් කාචිපත් | - Smart Card |
| • ක්ෂේර පත් | - Micro Chips |

භාවිතයේ පවත්නා විද්‍යුත් මුදල් වර්ග හැඳින්වීම

ගෝපන්

කිසියම් නිශ්චිත වටිනාකමක් දක්වා අනුමත වෙළඳ ආයතනවලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකිවන පරිදි වාණිජ බැංකුවක් හෝ බලයලත් ආයතනයක් විසින් නිකුත් කරනු ලබන කාචිපත් විශේෂය ගෝපන පත් ලෙස හඳුන්වයි.

හරපත්

බැංකු ගිණුම් හිමියෙකුට තම ගිණුමේ ඇති මුදල් වෙළඳසැල් ගෙවීම පියවීමට පැවරීම සඳහාත්, ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් මුදල් ආපසු ලබා ගැනීම සඳහාත් බැංකුව විසින් නිකුත් කරනු ලබන ජ්ලාස්ක කාචිපත් විශේෂයකි. ගිණුමේ ඇති ගේජය සඳහා පමණක් හරපත් හිමියාට ගනුදෙනු සිදු කළ හැකිය.

පෙර ගෙවුම් කාචිපත්

කළුන් මුදල් ගෙවා ලබා ගත හැකි කාචිපත් විශේෂයකි. මුදල් හෝ වෙක්පත් වෙනුවට ආරක්ෂාකාරී මෙන්ම පහසු විද්‍යුත් ගෙවීම ක්‍රමයකි. බැංකු ගිණුම් නොමැති අයට පවා පෙර ගෙවුම් කාචිපත් භාවිතය මගින් විද්‍යුත් ක්‍රමයට ගෙවීම කළ හැකිය.

ස්මාර්ට් කාචිපත්

මෙය integrated circuit card එකකි. මෙහි මුදල් වරිනාකමක් සහිත chip එකක් අන්තර්ගතය. මෙය භාවිත කර ගනුදෙනුවක් සිදු කළ විට එම ගනුදෙනුවේ වරිනාකම හර වී ගේජය අවුවේ. අදාළ නිකුතු ආයතනයට මුදල් ගෙවා වරින් වර වර මුදල් ගෙවා කර (Re Load) ගත හැකිය. ස්මාර්ට් කාචිපත මගින් කෙයෙපතක, හරපතක ATM කාචිපතක කාර්යයන්ද සිදුකළ හැකි අතර මෙය විද්‍යුත් මුදල් පසුම්බියක් (E - purse) ලෙස භාවිත කළ හැකිය.

විද්‍යුත් මුදල් කාචිපතකට සම්බන්ධ පාර්ශව

- කාචිපත් හිමියා
 - කාචිපත් නිකුත් කරන ආයතනය
 - වෙළෙන්දා හෙවත් විකුණුම්කරු
 - කෙයෙපත් සංගමය
- නිදුසුන් : විසා, මාස්ටර්, ඇමරිකන්, එක්ස්ප්‍රේස් (AMEX)



විද්‍යුත් මුදල් කාචිපතක ලක්ෂණ

- නිකුත් කරන ආයතනයේ නම හා ලාංඡනය
- කාචිපත් වර්ගය
- තිද්සුන් : (Debit card, credit card ,ATM card)
- කාචිපත් අංකය
- සන්නම් ලාංඡනය (Brand Logo) තිද්සුන් :VISA, Master
- කල් ඉකුත් වන දිනය
- කාචිපත් හිමියාගේ නම
- කාන්දම් පටිය (Magnetic stripe)
- අත්සන් පටිය (Signature stripe)
- කාචිපත් ආරක්ෂක සංකේතය (card security code)
- ත්‍රිමාන විතුය (Holo gram)
- නිකුතු ආයතනයේ නම,ලිපිනය හා කොන්දේසි
- ගනුදෙනුකරු සේවා දුරකථන අංකය (costomer service hotline)

පසුගිය අ.පො.ස. (උ/පෙළ) විභාග පූර්ණ

01) පහත දැක්වෙන්නේ රටවල් කිහිපයක හාවතා කරන මුදල් වර්ග ලැයිස්තුවකි.

රට	මුදල් වර්ගය
A. ඉතාලිය	1. වොන්
B. මිස්ට්‍රේලියාව	2. ඩොලර්
C. දකුණු කොරියාව	3. රින්ගිට්
D. මැලේසියාව	4. යුරෝ

එක් එක් රටෙහි හාවතා වන මුදල් වර්ගය තිබැරදි ව ගළපා ඇති කාණ්ඩය තෝරන්න.

(1) A – 1, B – 2, C – 3, D – 4 (2) A – 2, B – 1, C – 3, D – 4

(3) A – 3, B – 2, C – 2, D – 4 (4) A – 4, B – 2, C – 1, D – 3

(5) A – 4, B – 2, C – 3, D – 1

02. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටුකරන කාර්ය කිහිපයකි.

- A - මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම
- B - රාජ්‍ය ණය කළමනාකරණය
- C - විදේශ විනිමය පාලනය
- D - රජයේ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කිරීම
- E - සේවක අර්ථසාධක අරමුදල් කළනාකරණය
- F - ප්‍රාග්ධීය සංවර්ධනය සඳහා ක්ෂේත්‍ර මූල්‍ය වැඩසටහන් යනාදිය සම්බන්ධිකරණය කිරීම.

ඉහත සඳහන් කාර්ය අකුරෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කරන නියෝජ්‍යයතන කටයුතු දැක්වෙන කාණ්ඩය තෝරන්න.

(1) A, B, C, D (2) A, B, D , F (3) A, B, D , F (4) B, C, D , E

(5) B, C, E, F (.....)

03. (අ) දාතම, මුදල (අකුරෙන් හා ඉලක්කමෙන්) සහ අත්සන නිවැරදිව මුදල වෙක්පතක සඳහන් කර තිබුණ ද බැංකු අයකැමි විසින් එම වෙක්පතට බැංකු කටයුතුවයෙන් මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරන ලදී. එමෙහි මුදල තොගේවීමට හේතුවිය හැකි කරුණු හතරක් ලියන්න.

(ආ) වාණිජ බැංකු විසින් ව්‍යාපාර සඳහා විවිධාකාරයෙන් සේවා සපයනු ලැබේ. එවැනි සේවා හතරක් කෙටියෙන් විස්තර කරන්න.

වාණිජ බැංකු විසින් ව්‍යාපාර සඳහා විවිධාකාරයෙන් සේවා සපයනු ලැබේ. එවැනි සේවා හතරක් කෙටියෙන් විස්තර කරන්න.

04. (අ) “සමුපාකාර ග්‍රාමීය බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකින් වෙනස් තොවේ.” මෙය මෙම ප්‍රකාශයට එකඟ වන්නේ ද? ඔබේ පිළිතුරට හේතු දැක්වන්න.

(ආ) ශ්‍රී ලංකාව තුළ මූල්‍ය සමාගම්වල සිසු වර්ධනයක් වර්තමානයේ දක්නට ලැබේ. එසේ මූල්‍ය සමාගම සීග්‍රයෙන් වර්ධනය වීමට හේතු හතරක් දක්වන්න.

2016 A/L

01. සේවයෘතිය බැංකු සේවා (Automated Banking services) තුළින් බැංකුවකට පමණක් අත් වන වාසියක් වන්නේ,

- (1) කාලය ඉතිරි කර ගැනීමට හැකි වීමයි.
- (2) සේවා ව්‍යාප්තියෙන් වැඩි ලාභයක් ලැබීමට හැකි වීමයි.
- (3) බල්පත් ගෙවීම පහසු වීමයි.
- (4) ගිණුම පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වීමයි.
- (5) ගිණුම අතර මුදල් ඩුවමාරු කිරීමට හැකි වීමයි.

02. (அ) மூலா பிரதிபந்திய குரைந்தும் கிரீமேடி தீ லங்கா மஹபௌகுவு விசின் ணய ஸிமா பேநலீமே அரமூணு எடக்கு பேரைடிலீ கரந்த.

2017 A/L

01. பகுத சுடுக்கு டீ அதுரின் தைந்து ஹார கைளிமெ நொகைகி மூலா ஆயதன வர்தய வந்தே

- (1) ஶீக்க ஹார ய. (2) வலபதுலாகி மூலா சுமாகம் ய.
(3) வலபதுலாகி விசேஷத லைகு ய. (4) புரைட்டிய சுவர்தத லைகு ய.
(5) வலபதுலாகி வாணிப லைகு ய.

02. பகுத சுடுக்கு டீ அதுரின் தீ லங்கா மஹ லைகுவே சுஞ் சுபரீக்ஷன்யத யுதீ வத ஆயதன வர்த சுவாவ கீயடி?

- A - வலபதுலாகி வாணிப லைகு B - வலபதுலாகி விசேஷத லைகு
C - வலபதுலாகி மூலா சுமாகம் D - சுமிபாகார ராதீய லைகு ய.
E - சுக்ஷ்மரைவும் ஹா ணய எடுக சுமிபாகார சுமிதி

- (1) 1 கி (2) 2 கி (3) 3 கி (4) 4 கி (5) 4 கி

03. பகுத டீக்வென்தே விடையுத் ணய காவிபதக சுடுக்கு மூலிகாங்க கிஹிபயகி.

- A - ணயபது சுங்கமேய லங்கநய
B - காவிபதே அங்கய
C - விழிவக பரிய
D - காவிபது ஹிதியாகே நம
E - செவு டூரகல்ந அங்கய
F - கலீ டூகுதுவந திநய
G - அந்தந பரிய

ஒதுக டீ அதுரெந விடையுத் ணய காவிபதக மூலிகாங்க புதுக்கு அதுலது காண்வய குமக்கு?

- (1) A,B,E,F (2) A,B,D,F (3) B,C,E,G (4) C, E,F,G (5) D,E,F,G (.....)

04. iii) (அ) வேக்பதகு ரேவநய கிரீம துளிந அங்கரைவேகு தூக்கர கைளிமெ அபேக்ஷ கரந அரமூணு எடக்கு சுடுக்கு கரந்த.

iv) தீ லங்கா மஹபௌகு வார்த்தாவ (2016) ஏ அனுவ ணய காவிபது ஹாவிதய ரவீ மூல புதுக்கு நெயென் 6% கு அங்கு புமானயகி.

(அ) தீ லங்காவே ணய காவிபது ஹாவிதய அவு மதிமெ பேரை 02க் சுடுக்கு கரந்த.

- (අ) හාය කාචිපත් භාවිතය වැඩි කිරීමට බැංකු කරුවකුට අන්ගමනය කළහැකි උපාය මාරුග 4ක් සඳහන් කරන්න.

v) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා අතෙකත් මූල්‍ය ආයතනවල අධික්ෂණ කටයුතු කිරීම ගනුදෙනු කරුවන්ට හිතකර ලෙස බලපාන ආකාර දෙකක් පැහැදිලි කරන්න.

2018 A/L

01. මෙහි දැක්වෙන වගුවේ x තීරුව මගින් විවිධ මුදල් වර්ග ද, Y තීරුව මගින් රේට අදාළ තියුණ් කිහිපයක් ද දැක්වේ.

X	Y
A. විද්‍යුත් මුදල්	1. භාණ්ඩාගාර බිල්පත
B. ආසන්න මුදල්	2. රංතු
C. ව්‍යවහාර මුදල්	3. ඉල්ලම් තැන්පත්
D. බැංකු මුදල්	4. කාසි භා තොට්ටු
E. ද්‍රව්‍ය මුදල්	5. ගෙය කාඩ්පත්

මුදල් වර්ග හා උදාහරණ තිවැරදිව ගළපා ඇති කාණ්ඩය තෝරන්න.

- (1) A - 1, B - 3, C - 2, D - 4, E - 5
(2) A - 2, B - 4, C - 3, D - 1, E - 5
(3) A - 2, B - 1, C - 4, D - 3, E - 5
(4) A - 5, B - 3, C - 4, D - 1, E - 2
(5) A - 5, B - 1, C - 4, D - 3, E - 2 (.....)

02. වාණිජ බැංකුවක් මගින් ලබාගත හැකි ප්‍රතිලාභ හා පහසුකම් කිහිපයක් පහත දැක්වේ.

- A - පොලියක් ලබා ගැනීමට හැකි වීම.
 - B - වෙක්පත් තුන්පත් කිරීමට හැකි වීම.
 - C - නිතු නියෝග මත ගෙවීම් කළ හැකි වීම.
 - D - ගෙයපත් ලබා ගැනීමට හැකි වීම.
 - E - අයිරා පහසුකම් ලබා ගැනීමට හැකි වීම.

ଓহন দ্বাৰা আনন্দের পুনৰ্বিনাশক হ'ল কি তা আমি জানতো না।

- (1) 1කි. (2) 2කි. (3) 3කි. (4) 4කි. (5) 5කි. (.....)

03. iv) මුල්‍ය සමාගම් ව්‍යාපාර සංවර්ධනය සඳහා විවිධ සේවා සපයයි. ව්‍යාපාරවලට මුල්‍ය සමාගම් මගින් සපයන සේවා හතරක් විස්තර කරන්න.
 v) “විද්‍යුත් මුදල් හාවිතය තුළින් වාසි මෙන්ම අවාසි ද සිදුවේ.” මෙම ප්‍රකාශය විද්‍යුත් මුදල් හාවිතයේ වාසි හා අවාසි දෙක බැగින් දක්වමින් තහවුරු කරන්න.

2019 A/L

01. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හාවිත කරනු ලබන ගුණාත්මක ගෝ පාලන නිලධාරීය ක්‍රමයක් වනුයේ,
 (1) ගෝ සඳහා උපරිම පරිණත කාල සීමාවක් නියම කිරීම ය.
 (2) වාණිජ බැංකු වෙත සපයන ගෝ සඳහා පොලී අනුපාතය ඉහළ දුම්මය.
 (3) ගෝවර ලිපි තිකුත් කිරීමේදී තැන්පත් කළ යුතු අවම මුදල් ප්‍රමාණය නියම කිරීම ය.
 (4) වාණිජ බැංකු විසින් ලබාදෙනු ලබන ගෝ ක්ෂේත්‍ර සීමා කිරීම ය.
 (5) ගෝ සඳහා උපරිම ගෝ සීමා පැනවීම ය.
- (.....)
02. ගෝ කාචිපත හා සැසදීමේ දී හර කාචිපත හාවිතයෙහි ඇති වාසියක් වනුයේ,
 (1) මුදල් හොතික වශයෙන් රැගෙන යා යුතු නොවීම ය.
 (2) ප්‍රමාද වී ගෙවීමට හැකි වීම ය.
 (3) කාචිපත් හිමියා ගෝකරුවකු බවට පත් නොවීම ය.
 (4) මුදල් ගෙවීම සඳහා කාචිපත් ඉදිරිපත් කළ යුතු වීම ය.
 (5) ගිණුමේ මුදල් නොමැති වූව ද හාන්ඩ මිල දී ගත හැකි වීමය.
- (.....)
03. “ධාරක වෙක්පත්” “විධාන වෙක්පත්” හා සසඳන්න.



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."